

දුතිය සමය සූත්‍රය

(කාලය ගැන එදාඟ දෙවැනි දෙසුම)

මා හට අසන්නට ලැබුනේ මේ වෛද්‍යට යි. ඒ දුවස්වල රෝර ස්වාමීන් වහන්සේලා (ඡෘෂ්ඨ උග්‍රාධිකාරී විස් ගණනක ගා වූ ස්ථාවීන් වශන්සේලා) බොහෝ පිරිසක් බර්තාස්නුවර ඉසිපතන මිගලුයේ වැඩසිටියා. එදා පිත්ත්චිපාතයෙන් පසු, දානය වළඳා මත්ත්චිලමාලයේ (හිඳ ගැනීම පිනිස තුවු භැංඩා සක්‍රාන්ත කළ විෂේෂ ස්ථානයක්) රැස්වී, හිඳගෙන සිටි රෝර ස්වාමීන් වහන්සේලා අතර මෙවැනි කරා බහාක් ඇතිවා.

“අභ්‍යන්තරී, සිත සතුවුකර්වන සූත්‍ර (මණ්ඩාවනීය) පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බැහැ දැකින්න යන්නට සුදුසු කාලය මොකක් ද?”

මේ වෛද්‍යට ප්‍රකාශ කළ විට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කිවිවා.

“අභ්‍යන්තරී, යම් අවස්ථාවක මණ්ඩාවනීය (ගුණ ඇත්ති මූලික සින සතුවු කත්තන ආළු) ස්වාමීන් වහන්සේ නමක් පිත්ත්චිපාතයෙන් පසු දානය වළඳා, දෙපා දේශ්වනය කරගෙන පළගක් බැඳු ගෙන කය සෑප්‍ර කොටගෙන සිහිය පිහිටුවාගෙන වැඩ සිරිනවා ද, අන්න ඒ අවස්ථාවේ තමයි ඒ ස්වාමීන් වහන්සේ ව බැහැදැකින්නට යා යුත්තේ.”

මෙසේ පැවසු විට තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේට මෙහෙම කිවිවා.

“අභ්‍යන්තරී, එය මණ්ඩාවනීය වූ ඒ ස්වාමීන් වහන්සේ ව බැහැදැකින්න යන්නට සුදුසු කාලය නොවේයි. මොකද, ඒ ස්වාමීන් වහන්සේ පිත්ත්චිපාතයෙන් පසු, දැන් වළඳා දෙපා දේශ්වනය කරගෙන පළගක් බැඳුගෙන කය සෑප්‍ර කොටගෙන, සිහිය පිහිටුවාගෙන වැඩසිටිනා අවස්ථාවේ දී, ඒ ස්වාමීන් වහන්සේ ගේ ගමන් වෙහෙස සහ්සිද්ධිල ත් නැහැ, දන්වැළඳීම නිසා ඇති වූ වෙහෙසකර ගතිය සහ්සිද්ධිල ත් නැහැ. අන්න එම නිසා ඒ අවස්ථාව සිත සතුවු කරවන ස්වාමීන් වහන්සේ නමක් බැහැ දැකින්නට යන්නට සුදුසු කාලය නොවේයි.

යම් අවස්ථාවක සිත සතුවු කරවන සූත්‍ර ස්වාමීන් වහන්සේ නමක්, සවස් වර්තවේ භාවනාවෙන් නැගී සිට, වෙහෙර පිටුපස සෙවනේ පළගක් බැඳුගෙන කය සෑප්‍ර කොටගෙන සිහිය පිහිටුවාගෙන වැඩ සිරිනවා ද, අන්න ඒ අවස්ථාවේ දී තමයි ඒ මණ්ඩාවනීය ස්වාමීන් වහන්සේ ව බැහැදැකින්නට යා යුත්තේ.”

මෙසේ පැවසු විට තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේට මෙහෙම කිවිවා.

“අභ්‍යන්තරී, ඒ අවස්ථාව මණ්ඩාවනීය වූ ස්වාමීන් වහන්සේ නමක් බැහැ දැකින්න යන්නට සුදුසු කාලය නොවේයි. මොකද, මණ්ඩාවනීය ස්වාමීන් වහන්සේ නමක්, සවස් වර්තවේ භාවනාවෙන් නැගී සිට, වෙහෙර පිටුපස සෙවනේ පළගක් බැඳුගෙන කය සෑප්‍ර කරගෙන සිහිය පිහිටුවාගෙන වැඩ සිරිනවා ද, ඒ අවස්ථාවේ දී ඒ ස්වාමීන් වහන්සේ ගේ සිතෙහි හැසිරේන්නේ, දහවල් කාලයේ භාවනාවේ දී මෙතෙහි කළ සමාධි නිම්ත්ත ම දී (ස්ථාන ඇතුළු ම දී). අන්න එම නිසා ඒ අවස්ථාව මණ්ඩාවනීය වූ ඒ ස්වාමීන් වහන්සේ ව බැහැ දැකින්න යන්නට සුදුසු කාලය නොවේයි.

යම් අවස්ථාවක මනෝභාවනිය ස්වාමීන් වහන්සේ නමක්, රාත්‍රියේ අවසන් යාමයේ (භාණ්ඩ කාලයේ) නැගිසිට, පළුගක් බැඳුගෙන, කය සෘජු කරගෙන, සිහිය පිහිටුවාගෙන වැඩි සිරිනවා ද, අන්න ඒ අවස්ථාවේ දී තමයි මනෝභාවනිය වූ ඒ ස්වාමීන් වහන්සේ ව බැහැ දැකින්නට යා යුත්තේ.”

මෙසේ පැවසු විට තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේට මෙහෙම කිවිවා.

”අඇවැන්නි, මනෝභාවනිය වූ ස්වාමීන් වහන්සේ නමක් බැහැ දැකින්න යන්නට ඒය සුදුසු අවස්ථාව තොවයි. මොකද, යම් අවස්ථාවක මනෝභාවනිය වූ ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රියේ අවසන් යාමයේ නැගිසිට, පළුගක් බැඳුගෙන, කය සෘජු කරගෙන, සිහිය පිහිටුවාගෙන වැඩි සිරිනවා ද, ඒ අවස්ථාවේ ඒ ස්වාමීන් වහන්සේ ගේ ගේරීර ඕජස වැඩිල දී තිබෙන්නේ (එන් එස්ස ඇඟලුවෙන් තැපැලෙනා). ඒ අවස්ථාවේ දී එම ස්වාමීන් වහන්සේට බුදු ර්ජාත්‍යන් වහන්සේ ගේ ගාසනය මෙහෙනි කරන්නට පහසු දී (එන් තම් ගේ බණ ආචන කටයුතු සිදු කෙශනෙන් තැපැලා). එම නිසා ඒ අවස්ථාව ඒ ස්වාමීන් වහන්සේ ව බැහැදැකින්න යන්නට සුදුසු අවස්ථාව තොවයි.”

මෙසේ පැවසු විට ආයුෂ්මත් මහාකච්ඡායන මහරහතන් වහන්සේ රේර ස්වාමීන් වහන්සේලාට මෙහෙම පැවසුවා.

”අඇවැන්නි, මේ කාරණය මට භාග්‍යවත් බුදු ර්ජාත්‍යන් වහන්සේ සම්පයේ දී දී අසන්නට ලැබුනේ. භාග්‍යවත් බුදු ර්ජාත්‍යන් වහන්සේ සම්පයේ දී දී දී මම මේ කාරණය පිළිගැන්නේ (එන් බුදු උජ්ජ්වල තැපැලෙන් විසින් ම ය දැක්නා කළේ).”

”පින්වත් හික්ෂුව, සිත සතුවූ කරවන සුල හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකිමට යන්නට සුදුසු කාලයන් හයක් තිබෙනවා.

01. පින්වත් හික්ෂුව, යම්කිසි අවස්ථාවක හික්ෂුන් වහන්සේ නමක් කාමරාගයට යටුව සිතින්, කාමරාගයෙන් මැසුනු සිතින් වාසය කරනවා. ඒ වගේ ම ඒ හික්ෂුව තමන් තුළ භටගත් කාමරාගයෙන් නිදහස් වෙන ආකාරය සැබැ ලෙස ම දැන්නෙන් නැහැ. ඒ අවස්ථාවේ දී සිත සතුවූ කරවන සුල හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

’අඇවැන්නි මම කාමරාගයට යටුව, කාමරාගයෙන් මැසුනු සිතකිනුයි වාසය කරන්නේ. මම මා තුළ ඉපදුනු කාමරාගයෙන් නිදහස් වෙන භැරී හරිඳාකාරයෙන් දැන්නෙන් නැහැ. පින්වත් ආයුෂ්මත්තන් වහන්සේ මට කාමරාගය දුරුකුරුගැනීම පිණිස දහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සතුවූ කරවන සුල හික්ෂුන් වහන්සේ, එම හික්ෂුවට කාමරාගය ප්‍රහාණය කරගැනීම පිණිස දහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝභාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යැම පිණිස සුදුසු පළමුවන කාලය.

02. පින්වත් හික්ෂුව, යමිකිසි අවස්ථාවක හික්ෂුවක් ව්‍යාපාදයට (කැංග) යටතු සිතින්, ව්‍යාපාදයෙන් මධ්‍යිනු සිතින් වාසය කරනවා. ඒ වගේ ම ඒ හික්ෂුව තමන් තුළ හටගත් ව්‍යාපාදයෙන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් ත් නැහැ. ඒ අවස්ථාවේ දී සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

“ඇවැන්නි මම ව්‍යාපාදයට යට වූ, ව්‍යාපාදයෙන් මධ්‍යිනු සිතකිනුදි වාසය කරන්නේ. මම මා තුළ ඉපදුනු ව්‍යාපාදයෙන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් නැහැ. පින්වත් ආයුෂ්මතුන් වහන්සේ මට ව්‍යාපාදය දුරුකරගැනීම පිණිස දහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ එම හික්ෂුවට ව්‍යාපාදය ප්‍රහානාය කරගැනීම පිණිස දහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝනාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යෑම පිණිස සූදුසු දෙවැනි කාලය.

03. පින්වත් හික්ෂුව, යමිකිසි අවස්ථාවක හික්ෂුවක් වීනම්ද්ධයට (නිදහන භා ඇලස ඝාවයා) යට වූ සිතින්, වීනම්ද්ධයෙන් මධ්‍යිනු සිතින් වාසය කරනවා. ඒ වගේ ම ඒ හික්ෂුව තමන් තුළ හටගත් වීනම්ද්ධයෙන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් ත් නැහැ. ඒ අවස්ථාවේ දී සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

“ඇවැන්නි මම වීනම්ද්ධයට යට වූ, වීනම්ද්ධයෙන් මධ්‍යිනු සිතකිනුදි වාසය කරන්නේ. මම මා තුළ ඉපදුනු වීනම්ද්ධයෙන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් ත් නැහැ. පින්වත් ආයුෂ්මතුන් වහන්සේ මට නිඳුමත සහ අලස කම දුරුකරගැනීම පිණිස දහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ එම හික්ෂුවට නිඳුමත සහ අලසකම ප්‍රහානාය කරගැනීම පිණිස දහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝනාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යෑම පිණිස සූදුසු තෙවැනි කාලය.

04. පින්වත් හික්ෂුව, යමිකිසි අවස්ථාවක හික්ෂුවක් උද්ධවිව කුක්කුවිවයට (කිණ විස්තාර සා ඡ්‍යුණානීං) යට වූ සිතින්, උද්ධවිව කුක්කුවිවයෙන් මධ්‍යිනු සිතින් වාසය කරනවා. ඒ වගේ ම ඒ හික්ෂුව තමන් තුළ හටගත් උද්ධවිව කුක්කුවිවයෙන් නිදහස් වෙන්න හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් ත් නැහැ. ඒ අවස්ථාවේ දී සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ නමක් බැහැදැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

“ඇවැන්නි මම උද්ධවිව කුක්කුවිවයට යට වූ, උද්ධවිව කුක්කුවිවයෙන් මධ්‍යිනු සිතකිනුදි වාසය කරන්නේ. මම මා තුළ ඉපදුනු උද්ධවිව කුක්කුවිවයෙන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හෙත් නැහැ. පින්වත් ආයුෂ්මතුන් වහන්සේ මට උද්ධවිව කුක්කුවිවය දුරුකරගැනීම පිණිස දහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සිත සතුට කරවන සූල හික්ෂුන් වහන්සේ එම හික්ෂුවට උද්ධවිව

කුක්කුවිවය ප්‍රභාණාය කරගැනීම පිණිස දැහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝභාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යෙම පිණිස සුදුසු සතරවැනි කාලය.

05. පින්වත් හික්ෂුව, යම්කිසි අවස්ථාවක හික්ෂුවක් සැකයට (නිකිත්සාව) යට වූ සිතින්, සැකයන් මැධ්‍යිනු සිතින් වාසය කරනවා. ඒ හික්ෂුව තමන් තුළ හටගත් සැකයන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හේ ත් නැහැ. ඒ අවස්ථාවේ දී සිත සතුවූ කරවන සුලු හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

“අඇවැන්නි මම සැකයට යට වූ, සැකයන් මැධ්‍යිනු සිතකිනුද වාසය කරන්නේ. මම මා තුළ ඉපදුනු සැකයන් නිදහස් වෙන හැරී හරිඳාකාරයෙන් දැන්හේන් නැහැ. පින්වත් ආයුෂ්මත්තන් වහන්සේ මට සැකය දුරුකිරුගැනීම පිණිස දැහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සිත සතුවූ කරවන සුලු හික්ෂුන් වහන්සේ එම හික්ෂුවට සැකය ප්‍රභාණාය කරගැනීම පිණිස දැහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝභාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යෙම පිණිස සුදුසු පස්වැනි කාලය.

06. පින්වත් හික්ෂුව, යම් ආකාරයෙන් යුතු භාවනා අරමුණාකට පැමිණි විට, යම් ආකාරයෙන් යුතු භාවනා අරමුණාක් මෙහෙනි කරන විට, සියලු ම ආගුවයන් (සින ණල මූල්‍ය බැස්සෙන පළුවෙන් ඡන්නා කළේය) ක්ෂේය වී යනවා දී, එම භාවනා අරමුණා ගැන, යම් අවස්ථාවක දී හික්ෂුන් වහන්සේ නමක් දැන්හේ නැති නම්, දැකින්නේ නැති නම් (නිව් දැකීම් පිණිස දැන ගැන යුතු දැකිය යුතු සුබ ඇතුළු දැන්නේ නැති නම්, ඒකින්නේ නැති නම්), ඒ අවස්ථාවේ දී සිත සතුවූ කරවන සුලු හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට ගොස් මෙහෙම කිව යුතු යි.

“අඇවැන්නි යම් ආකාරයේ භාවනා අරමුණාකට පැමිණා, යම් ආකාරයේ භාවනා අරමුණාක් මෙහෙනි කරන විට සියලු ම ආගුවයන් (සින ණල මූල්‍ය බැස්සෙන පළුවෙන් ඡන්නා කළේය) ක්ෂේය වී යනවා දී, එම භාවනා අරමුණා ගැන මම දැන්හේන් නැහැ. එම භාවනා අරමුණා මම දැකිනෙන් නැහැ. පින්වත් ආයුෂ්මත්තන් වහන්සේ මට සියලු ආගුවයන් ක්ෂේය කරදැමීම පිණිස දැහම් දේශනා කරනවා නම්, එය ඒකාන්තයෙන් ම යහපත් දෙයක්.

එවිට ඒ සිත සිත සතුවූ කරවන සුලු හික්ෂුන් වහන්සේ, එම හික්ෂුවට සියලු ආගුවයන් ක්ෂේය කරදැමීම පිණිස දැහම් දෙසනවා.

පින්වත් හික්ෂුව, මෙය තමයි මනෝභාවනිය වූ හික්ෂුන් වහන්සේ නමක් බැහැ දැකින්නට යෙම පිණිස සුදුසු හය වැනි කාලය.”

ආයුෂ්මත් මහාක්විචාරයන මහරහතන් වහන්සේ මේ උතුම් දෙසුම වදාලා. ඒ පින්වත් ලේර් ස්වාමීන් වහන්සේලා ඉතා සතුවට පත් වුනා. මේ උතුම් දේශනය සාධිකාර නංවමින් සතුවින් පිළිගත්තා.

සාද ! සාද !! සාද !!!

ප්‍රසිද්ධ සටහන.

01. මෙම දැසුම් ඉනා ආයච්චියෙන් දැසුමකි. ගිහි පිවිතියක් ගන කාඩ්තා ඇය විසින් ප්‍රති තමන් ගේ සින් පංච නීවිත්තායනට යට සියලුම අවස්ථාවන් වල දී, එම නීවිත්තායන් ගෙන නිදහස් වන්නට නො දැන්නේ නම්, වෙන්වාවනීය වූ ස්වාධීන ව්‍යුහන්සේලා ව බැංගා දකින්නට ගොස් තමන් ගේ ගැටුම් ඇත්තේම ඉනාවන් එහිනා.
 02. එසේ ම නිවන් දැක්මීම පිණිස වැසිය යුතු ඝාවනාවන් නො දැන්නා අවස්ථා වන් වල දී ද සිදු කළ යුත්තේ එය ම යි.
 03. නින්ද නින්ද කළමනා ටිශ්ටර සහ බැබිනේ ඇස්සුර ලබා ගත්තා නම් මෙගෙවා සේ ම ප්‍රාග්ධන පිවිතිය ත් ජයගැනීමට එය වනා පිටුවහැලක් රේව්.

තෙරුවන් සරණ යි!